



Ceylon Government Gazette

Published by Authority.

No. 5,425—FRIDAY, SEPTEMBER 4, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province	930	Land Acquisition Notices	921
Central Province	—	Land Resumption Notices	—
Northern Province	—	Notices under "The Forest Ordinance"	—
Southern Province	913 & 930	Notices of sale of Arrack, Opium, and Toll Rents	927
Eastern Province	918	Notices of sale of Salt and Timber	—
North-Western Province	—	Notifications of Close Seasons, Infected Areas, &c.	935
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	—
Province of Uva	920 & 931	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa... ..	—		

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 936, s. P.

Colonial Secretary's Office,
Colombo, August 22, 1896.

ON Wednesday, October 28, 1896, and following days, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and five allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 4,631.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
12793	Galagamullehena	Bamunugama	Garden	1 1 20
12794	Karanketiyahena	do.	do.	2 0 0
K 490	Maramandiyahena	do.	do.	2 0 35
L 490	Ibuhahena	do.	do.	1 0 2
12795	Do.	do.	do.	0 3 22
12796	Nakutiahena	do.	do.	1 2 25
12797	Maramandiya or Kekunamandiyahena	do.	Jungle	3 2 3
12798	Do.	do.	do.	5 1 13

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 4,620.				
C 490	Galpoldeniyahena	Bamunugama	Garden	0	2	31
12727	Managedeniyahena	do.	do.	0	1	15
12728	Do.	do.	do.	0	1	9
12729	Mellakolamandiyahena	do.	Jungle	5	3	15
12730	Iriyagahamadahena	do.	Garden	0	3	2
12731	Medagodakellahena	do.	do.	0	1	8
12731½	Do.	do.	do.	0	1	5
		Preliminary plan 4,625.				
J 490	Wattakayadeniya	Kebaliyapola	Paddy field	0	1	15
12756	Karawalagahahena	Wepotaira	Chena	4	3	22
12757	Rukattanagahahena	do.	Citronella	2	1	24
12758	Do.	do.	Chena	3	1	28
12759	Nugawalahena	Kurunayakamulla	do.	2	3	10
12760	Bogahahena	Kebaliyapola	do.	0	2	39
12761	Mukalanmandiya	Kurunayakamulla	do.	1	1	11
12762	Nugagahahena	Kebaliyapola	do.	2	2	23
12763	Do.	do.	Old cocoanut, jak, &c.	0	0	24
12764	Kehelwattahena	Kurunayakamulla	Chena	0	0	38
12765	Do.	Kebaliyapola	do.	0	3	20
12766	Do.	do.	Cleared chena	0	1	35
12767	Do.	Kurunayakamulla	Chena	0	0	24
12768	Do.	do.	Citronella	0	0	10
12769	Do.	Kebeliyapola	do.	0	0	23
12770	Do.	do.	Chena	3	1	10
12771	Do.	do.	Jak, &c.	0	3	38
12772	Narangahahena	Kebeliyapola	Citronella	0	0	7
12773	Do.	Kurunayakamulle	do.	0	2	15
12774	Do.	Kebeliyapola	do.	0	2	20
12775	Do.	do.	Chena	2	2	27
12776	Liyanagekambarankagahahena	do.	do.	4	0	29
12778	Mukalanahena	do.	do.	0	0	11
12779	Do.	do.	do.	2	0	23
12780	Do.	do.	Citronella	0	1	12
12781	Do.	do.	do.	0	2	4
12782	Tenepita or Bogahahena	do.	Chena	4	0	14
12783	Kendeketiayahena	do.	Jungle	2	3	11
		Preliminary plan 4,651.				
12864	Hingurugalahena	Kebeliyapola	Chena	1	2	19
		Preliminary plan 4,649.				
12859	Bakmigaha or Masmoragahahena	Kebeliyapola	do.	5	3	38
		Preliminary plan 4,644.				
M 491	Gorakagasmullahena	Bamunugamua	Garden	2	0	3
12825	Wewa-atmaga	do.	do.	0	1	6
		Preliminary plan 4,652.				
12865	Meekandahena	Kurunayakamulle	Citronella	0	0	14
12866	Do.	do.	Chena	1	3	30
12867	Do.	do.	Citronella	0	0	34
N 491	Pellanketiyadeniya	do.	Field	0	0	23
		Preliminary plan 4,622.				
12738	Puakgahahena	Wepotaira	Cleared chena	0	0	9
12739	Do.	do.	do.	0	2	12
12740	Do.	do.	Chena	0	2	19
12741	Do.	do.	do.	1	1	2
12742	Do.	do.	Citronella	0	0	7
12743	Do.	do.	do.	0	1	4
12744	Pallandenyahena	do.	Chena	0	0	39
12745	Do.	do.	do.	0	3	6
12746	Do.	do.	Citronella	0	0	18
12747	Bogahahena	do.	Chena	0	3	20
12748	Do.	do.	do.	0	2	10
12749	Do.	do.	Citronella	0	3	22
12750	Do.	do.	Chena	0	1	11
12751	Do.	do.	do.	0	1	14
F 490	Madittadeniya	do.	Paddy field	0	0	36
G 490	Ehalagahatennadeniya	do.	do.	1	0	17
H 490	Kekunagahadeniya	do.	do.	0	3	21
I 490	Mylagahakumbura	do.	do.	1	1	28
12752	Mylagahahena	do.	Chena	0	0	15
		Preliminary plan 4,618.				
12720	Kirijjakomahena	Wepotaira	Chena	3	3	3
12721	Do.	do.	Citronella	0	1	23
12722	Muttetuhena	do.	Chena	2	1	23
12723	Paragahahena	do.	do.	2	1	32
12724	Ratukosgahahena	do.	do.	2	2	3
12724½	Mahahena	do.	do.	2	0	15
		Preliminary plan 4,678.				
V 491	Panchawalaradawatta	Pallewala	Garden	2	2	26

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12725	Dunumadalagahahena	Preliminary plan 4,619. Pallewala	Garden	0 0 15
12726	Do.	do.	do.	1 3 14
12595	Magadeniya	Preliminary plan 4,569. Ganboddala	Paddy field	1 0 13
12596	Kalukanda <i>alias</i> Madittawala-deniya	do.	Deniya	5 2 27
12790	Kotigalhena	Preliminary plan 4,630. Kongala	Chena	0 1 24
12791	Do.	do.	do.	6 1 17
12786	Piellahena	Preliminary plan 4,627. Parapamulle	Jungle	16 2 0
12755	Galgodahena	Preliminary plan 4,624. Parapamulle	Jungle	20 0 20
12967	Kossalaketiya	Preliminary plan 4,676. Dewalagama	Garden	8 1 16
12968	Ithagalahena	do.	Citronella	1 0 17
12969	Do.	do.	Jungle	3 1 38
12922	Tunkuttuhena	Preliminary plan 4,667. Kohuliadda	Indiandcorn	0 1 32
12923	Do.	do.	Chena	2 2 5
12924	Do.	do.	Indiandcorn	0 1 13
12925	Giragahadeniya	do.	Paddy field	0 0 9
12787	Kirimaduwahena	Preliminary plan 4,628. Radawela	Jungle	10 2 7
12788	Do.	do.	do.	0 0 10
12623	Arankahahena	Preliminary plan 4,581. Denegama	Chena	6 0 36
M 227	Yahalehena	Preliminary plan 2,112. Parapamulla	Chena	1 1 17
N 227	Do.	do.	do.	1 3 35
O 227	Lindagawadeniya	do.	Field	0 0 22
P 227	Yahalehena	do.	Chena	0 1 10
Q 227	Udadaniyawatta	do.	Garden	1 3 26
R 227	Pellehena	do.	Chena	1 2 0
S 227	Do.	do.	do.	0 1 36
T 227	Alupotadeniya-atmaga	do.	do.	0 1 32
U 227	Alupota-atmaga	do.	do.	0 1 33
V 227	Peelahena	do.	do.	0 1 19

Upset price,—Rs. 20 on all lots over one acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 936, s. P.

වර්ෂ 1896 ක්වු අගෝස්තු මස 22 වෙනි දින කොළඹ
මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

මාතර දිසාවේ පළමු පන්තරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ඔක්තෝබර් මස 28 වෙනි දිනවු බද්ද 1.10 ගන්වන තානායමේදී වෙන්දේසිකර විකුණනට ගෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලාගේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 95ක්.

පිහියම 4,631.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. ර. ප.
12793	ගලගම්වුල්ලේ හේන	බවුනුගමුව	ඉඩම	1 1 20
12794	කරන්කැවියේ හේන	එම	එම	2 0 0
K 490	මාරමන්සියේ හේන	එම	එම	2 0 35
L 490	ඉඹිලේ හේන	එම	එම	1 0 2
12795	එම	එම	එම	0 3 22
12796	නාකැවියේ හේන	එම	එම	1 2 25
12797	මාරමන්සියේ නොගොත් කැකුන	එම	කැලාව	3 2 3
	මන්සියේ හේන	එම	එම	5 1 13
12798	එම	එම	එම	

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
සිතියම 4,620.				
C 490	ගල්පොල්දෙහියේ හේන	බමුනුගමුව	ඉඩම	0 2 31
12727	මානගේදෙහියේ හේන	එම	එම	0 1 15
12728	එම	එම	එම	0 1 9
12729	මලකොලමන්දියේ හේන	එම	කැලෑව	5 3 15
12730	ඊරියගහමඩ හේන	එම	ඉඩම	0 3 2
12731	මැදගොඩකැලේ හේන	එම	එම	0 1 5
12731½	එම	එම	එම	0 1 8
සිතියම 4,625.				
J 490	වක්කකාය දෙහිය	කැබ්ලියාපොල	කුඹුර	0 1 15
12756	කරුවලගහ හේන	වේපොනඉර	හේන	4 3 22
12757	රුක්අත්තනගහ හේන	එම	පැහිරිමාන්	2 1 24
12758	එම	එම	හේන	3 1 28
12759	නුගවල හේන	කුරුනායකමුල්ල	එම	2 3 10
12760	බෝගහ හේන	කැබ්ලියාපොල	එම	0 2 39
12761	මුකලන්මන්සිය	කුරුනායකමුල්ල	එම	1 1 11
12762	නුගහ හේන	කැබ්ලියාපොල	එම	2 2 23
12763	එම	එම	පරන කොස් පොල් ආදී	0 0 24
12764	කෙහෙල්වත්තේ හේන	කුරුනායකමුල්ල	හේන	0 0 38
12765	එම	කැබ්ලියාපොල	එම	0 3 20
12766	එම	එම	කොටාපු හේන	0 1 35
12767	එම	කුරුනායකමුල්ල	හේන	0 0 24
12768	එම	එම	පැහිරිමාන්	0 0 10
12769	එම	කැබ්ලියාපොල	එම	0 0 23
12770	එම	එම	හේන	3 1 10
12771	එම	එම	කොස් යනාදී	0 3 38
12772	නාරත්ත හේන	කැබ්ලියාපොල	පැහිරිමාන්	0 0 7
12773	එම	කුරුනායක මුල්ල	එම	0 2 15
12774	එම	කැබ්ලියාපොල	එම	0 2 20
12775	එම	එම	හේන	2 2 27
12776	ලියනගේ කාබිරත්තාගහහේන	එම	එම	4 0 29
12778	මුකලාන හේන	එම	එම	0 0 11
12779	එම	එම	එම	2 0 23
12780	එම	එම	පැහිරිමාන්	0 1 12
12781	එම	එම	එම	0 2 4
12782	තැත්තපිට නොහොත් බෝගහ හේන	එම	හේන	4 0 14
12783	කැන්දකැටිය හේන	එම	කැලෑව	2 3 11
සිතියම 4,651.				
12864	හිත්ඉරුගල හේන	කැබ්ලියාපොල	හේන	1 2 19
සිතියම 4,649.				
12859	බක්මිගහ නොහොත් මාස් මොම්ගහ හේන	කැබ්ලියාපොල	එම	5 3 38
සිතියම 4,644.				
M 491	ගොරකගස්මුල්ලේ හේන	බමුනුගමුව	ඉඩම	2 0 3
12825	වැවදන්මග	එම	එම	0 1 6
සිතියම 4,652.				
12865	මිකන්ද හේන	කුරුනායක මුල්ල	පැහිරිමාන්	0 0 14
12866	එම	එම	හේන	1 3 30
12867	එම	එම	පැහිරිමාන්	0 0 34
N 491	පැල්ලන්කැටිය දෙහිය	එම	කුඹුර	0 0 23
සිතියම 4,622.				
12738	පුවක්ගහ හේන	වේපොනඉර	කොටාපු හේන	0 0 9
12739	එම	එම	එම	0 2 12
12740	එම	එම	හේන	0 2 19
12741	එම	එම	එම	1 1 2
12742	එම	එම	පැහිරිමාන්	0 0 7
12743	එම	එම	එම	0 1 4
12744	පල්ලන්දෙහිය හේන	එම	හේන	0 0 39
12745	එම	එම	එම	0 3 6
12746	එම	එම	පැහිරිමාන්	0 0 18
12747	බෝගහහේන	එම	හේන	0 3 20
12748	එම	එම	එම	0 2 10
12749	බෝගහහේන	වේපොනඉර	පැහිරිමාන්	0 3 22
12750	එම	එම	හේන	0 1 11
12751	එම	එම	එම	0 1 14

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
F 490	මසින්තේදෙනිය	වේපොතඉර	කුඹුර	0 0 36
G 490	ඉහලගහතැන්න දෙනිය	එම	එම	1 0 17
H 490	කැකුනගහදෙනිය	එම	එම	0 3 21
I 490	මසිලගහකුඹුර	එම	එම	1 1 28
12752	මසිලගහ සේන	එම	සේන	0 0 15
සිතියම 4,618.				
12720	කිරිප්පකොහෙ සේන	වේපොතඉර	එම	3 3 3
12721	එම	එම	පැහිරිමාන්	0 1 23
12722	මුත්තෙට්ටුසේන	එම	සේන	2 1 23
12723	පරගහසේන	එම	එම	2 1 32
12724	රතුකොස්ගහසේන	එම	එම	2 2 3
12724½	මහසේන	එම	එම	2 0 15
සිතියම 4,678.				
V 491	පහතවල රදුවත්ත	පල්ලේවල	ඉඩම	2 2 26
සිතියම 4,619.				
12725	දුඹුමඩලාගහසේන	පල්ලේවල	එම	0 0 15
12726	එම	එම	එම	1 3 14
සිතියම 4,569.				
12595	මහදෙනිය	ගොත්ඛද්දල	කුඹුර	1 0 13
12596	කළුකන්ද නොහොත් මසින්ත වලදෙනිය	එම	දෙනිය	5 2 27
සිතියම 4,630.				
12790	කොට්ඨලසේන	කොත්ගල	සේන	0 1 24
12791	එම	එම	එම	6 1 17
සිතියම 4,627.				
12786	පිසිල්ලසේන	පරපාමුල්ල	කැලාව	16 2 0
සිතියම 4,624.				
12755	ගල්ගොඩසේන	පරපාමුල්ල	එම	20 0 20
සිතියම 4,676.				
12967	කොස්සලකැටිය	දේවාලේගම	ඉඩම	8 1 16
12968	ඉත්තගලසේන	එම	පැහිරිමාන්	1 0 17
12969	එම	එම	කැලාව	3 1 38
සිතියම 4,667.				
12922	තුන්කුට්ටු සේන	කොහුලියැද්ද	බඩඉරඟු වැවිල්ල	0 1 32
12923	එම	එම	සේන	2 2 5
12924	එම	එම	බඩඉරඟු වැවිල්ල	0 1 13
12925	ගිණගහදෙනිය	එම	කුඹුර	0 0 9
සිතියම 4,628.				
12787	කිරිමඩුව සේන	රදවෙල	කැලේ	10 2 7
12788	එම	එම	එම	0 0 10
සිතියම 4,581.				
12623	අරත්කහසේන	දෙනගම	සේන	6 0 36
සිතියම 2,112.				
M 227	යාලේ සේන	පරපාමුල්ල	සේන	1 1 17
N 227	එම	එම	එම	1 3 35
O 227	ලියගාවාදෙනිය	එම	කුඹුර	0 0 22
P 227	යාලේසේන	එම	සේන	0 1 10
Q 227	උඩදෙනියේ වත්ත	එම	දෙවෙල් වත්ත	1 3 26
R 227	වැල්ලේවත්ත	එම	සේන	1 2 0
S 227	එම	එම	එම	0 1 30
T 227	අළුපොතදෙනිය අත්මක	එම	එම	0 1 32
U 227	අළුපොත්තේ අත්මක	එම	එම	0 1 33
V 227	පිල්ලේසේන	එම	එම	0 1 19

අක්කරයකට වැඩි ඉඩම් කැබෙල්ලක්, අක්කරයක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේයර්පනවලින් නාත්සේගෙත්ද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා මාතර දිසාවේ ආණ්ඩුවේ උපද්විතවත්තාත්සේගෙත්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. වෙල්ලර්,
වැඩබලන මහසෙක්කාරිස් මමත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 561, E. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1896.

ON Thursday, October 15, 1896, at noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Tampalakam and Kaddukkulam pattus of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
P 45½	Tirukaikuda	Roman Catholic Priest	R. C. Chapel	2	1 8	10	0
Preliminary plan 560.—Tampalakampattu.							
6895	Andankulam	R. C. Collingwood	Open grass land	18	0 38	10	0
6896	Do.	do.	Jungle being cleared	8	3 16	10	0
6897	Do.	do.	New clearing	4	2 29	10	0
Preliminary plan 2,136.—Tampalakampattu.							
7037	Kandalkado	The Assistant Government Agent	Paddy	14	1 2	20	0
7038	Do.	do.	Garden	0	2 31	10	0
Preliminary plan 2,089.—Tampalakampattu.							
6907	Kantalai	A. M. Assanlevvai	Jungle	0	3 22	15	0
6908	Do.	do.	Open	0	0 11	15	0
6909	Do.	—	Young cocoanut	0	0 13	17	50
Preliminary plan 766.—Tampalakampattu.							
W 315	Kantalai	K. Avaumma	Paddy	5	1 23	30	0
Z 315	Do.	do.	do.	5	0 0	30	0
M 316	Do.	do.	Garden	0	0 33	30	0
Preliminary plan 2,113.—Kaddukkulampattu.							
6979	Nilaveli	S. Nakappen and others	Jungle	6	1 9	30	0
Preliminary plan 2,054.—Kaddukkulampattu.							
6766	Kumpurupiddi	K. Kanapathi	Jungle	9	0 0	12	50
6767	Do.	—	Paddy	3	3 29	17	50
Preliminary plan 2,061.—Kaddukkulampattu.							
6782	Do.	V. Chellappah	Jungle and paddy	6	3 33	12	50
Preliminary plan 2,070.—Kaddukkulampattu.							
6842	Do.	K. Kartikesu	Jungle	0	3 21	12	50
Preliminary plan 2,079.—Kaddukkulampattu.							
6871	Do.	V. Sanmukam	Jungle and paddy	7	2 24	12	50
Preliminary plan 2,071.—Kaddukkulampattu.							
6843	Kuchcheveli	—	Jungle	1	2 7	12	50
6844	Do.	S. M. Hussan	—	1	0 37	12	50
6846	Do.	V. Kappa Udaiyar	—	1	1 37	12	50
Preliminary plan 2,057.—Kaddukkulampattu.							
6769½	Do.	M. W. Sankarappillai	Jungle, paddy	1	1 34	12	50
Preliminary plan 770.—Kaddukkulampattu.							
V 317	Pulmoddai	K. M. Miranaina Marakkayer, &c.	Paddy	2	1 3	12	50
W 317	Do.	do.	do.	2	1 11	12	50
Y 317	Do.	do.	do.	2	3 15	12	50
Preliminary plan 2,060.—Kaddukkulampattu.							
6781	Tiriyai	K. Supprumaniam	Jungle	1	3 0	15	0
Preliminary plan 2,062.—Kaddukkulampattu.							
6783	Do.	K. Santirasakarampillai	Young cocoanut	0	0 30	12	50
6784	Do.	do.	Open	0	1 0	12	50
Preliminary plan 2,080.—Kaddukkulampattu.							
6872	Do.	The Assistant Government Agent	Jungle	3	0 31	12	50
6873	Do.	N. Kanthiran	Paddy	0	2 28	30	0
6874	Do.	S. Kulantaiyer, &c.	Paddy	2	1 25	30	0
6875	Do.	do.	Jungle	2	0 4	12	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 561, E. P.

கொலோனியல் சர்க்கிடுததார ஆபிசில,
கொழும்பு, 1896 (ஸ்ரீ) ஆவணிமீ 31 ந் தேதி.

1896 ம் ஆண்டு ஐப்பசிமாசம் 15 ந் திகதி பின்பகல தன ஆபிசில கீழ் மாகாணத்து திருக்கோலுமலை உதவி கற்றணமேந்து ஏசனறவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணிதணுங்களை, அரசாட்சியாரால் உதரவண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விறப்பிடும்.

32 காணிதணுங்கள், கீழ் மாகாணத்து திரிகோணமலை டிலத்திற்க்கின தம்பலகமம், கட்டுஞளப்பரு திகளி விருக்கினறது.

பிளான இலக்கம் 560, தம்பலகமப்பற்று. உரித்தாளி—அரசாட்சியார. அக்கரொன றிகரு தீட் டவிலே.

இல.	சூழிச்சி.	கேள்விககாரானின பெயர்.	வீபரம்.	அ. மூ. ப.	ரூ.	ச.
P 45½	திருகலிக்குடா	கத்தோலிக்க சூரு	கத்தோலிக்க கோவில	2 1 8	10	0
6895	ஆண்டாருளம்	பிளான இலக்கம் 2,085, தம்பலகமப்பற்று. ஆர். சி. கொலிங்கூட்	கிறப்பான புலலுத் தரை	18 0 38	10	0
6896	ஶடி	ஶடி	காடு துப்பாவாககப் பட்டதரை	8 3 16	10	0
6897	ஶடி	ஶடி	புதிதாய் துப்பாவாக கப்பட்டதரை	4 2 29	10	0
7037	கண்டல்காடு	பிளான இலக்கம் 2,136, தம்பலகமப்பற்று. உதவி ஏசனறா	நெற்றரை	14 0 2	20	0
7038	ஶடி	ஶடி	தோட்டத்தரை	0 2 31	10	0
6907	கந்தளாய	பிளான இலக்கம் 2,089, தம்பலகமப்பற்று. எ. எம். அசனூலெவ்வை	காடு	0 3 22	15	0
6908	ஶடி	ஶடி	கிறப்பானதரை	0 0 11	15	0
6909	ஶடி	—	தென்னடபிள்ளை	0 0 13	17	50
W 315	கந்தளாய	பிளான இலக்கம் 766, தம்பலகமப்பற்று. கே. ஆகாஅம்மா	நெற்றரை	5 1 23	30	0
Z 315	ஶடி	ஶடி	ஶடி	5 0 0	30	0
M 316	ஶடி	ஶடி	தோட்டத்தரை	0 0 33	30	0
6979	கிலாவெளி	பிளான இலக்கம் 2,113, கட்டுக்கூளப்பற்று. பீ. நாகப்பனு மறுபேரும	காடு	6 1 9	30	0
6766	சூம்புறுப்பிடடி	பிளான இலக்கம் 2,054, கட்டுக்கூளப்பற்று. கே. கணவதி	காடு	9 0 0	12	50
6767	ஶடி	—	நெற்றரை	3 3 29	17	50
6782	சூம்புறுப்பிடடி	பிளான இலக்கம் 2,061, கட்டுக்கூளப்பற்று. வீ. செல்லப்பா	காடும நெற்றரையும	6 3 33	12	50
6842	சூம்புறுப்பிடடி	பிளான இலக்கம் 2,070, கட்டுக்கூளப்பற்று. கே. காதங்கேசு	காடு	0 3 21	12	50
6871	சூம்புறுப்பிடடி	பிளான இலக்கம் 2,079, கட்டுக்கூளப்பற்று. வீ. சணமுகம்	காடும நெற்றரையும	7 2 24	12	50
6843	சூச்சுவெளி	பிளான இலக்கம் 2,071, கட்டுக்கூளப்பற்று. —	காடு	1 2 7	12	50
6844	ஶடி	எஸ். எம். சூசான	காடு	1 0 37	12	50
6846	ஶடி	வீ. கப்ப உடையார	—	1 1 37	12	50
6769½	சூச்சுவெளி	பிளான இலக்கம் 2,057, கட்டுக்கூளப்பற்று. எம். என. சங்கராப்பிள்ளை	காடும வயலும	1 1 34	12	50
V 317	புலமோட்டை	பிளான இலக்கம் 770, கட்டுக்கூளப்பற்று. கே. எம். மீராநெயின மர	கையரு மறுபேரும	2 1 3	12	50
W 317	ஶடி	ஶடி	ஶடி	2 1 11	12	50
Y 317	ஶடி	ஶடி	ஶடி	2 3 15	12	50
6781	திரியாய	பிளான இலக்கம் 2,060, கட்டுக்கூளப்பற்று. கே. சுப்பிரமணியம்	காடு	1 3 0	15	0
6783	திரியாய	பிளான இலக்கம் 2,062, கட்டுக்கூளப்பற்று. கே. சந்திரசேகரம்பிள்ளை	தென்னடபிள்ளை	0 0 30	12	50
6784	ஶடி	ஶடி	வெளி	0 1 0	12	50
6872	திரியாய	பிளான இலக்கம் 2,080, கட்டுக்கூளப்பற்று. உதவி ஏசனறா	காடு	3 0 31	12	50
6873	ஶடி	ஏன். கதிரான	நெற்றரை	0 2 28	30	0
6874	ஶடி	எஸ். சூளந்தையரு மறு பேரும	ஶடி	2 1 25	30	0
6875	ஶடி	ஶடி	காடு	2 0 4	12	50

இக்காணிகளைப்பற்றி மேலதிகவீவரம் அளவைதலைவரிடத்திலும வற்பனவீன கொந்தீசுளைப்பற்றி திரிகோணமலை அரசாட்சியாரின உதவி ஏசண்டரிடத்திலு மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர்யவாகளினது கட்டளையின்படி,
டபிள்யு. ற்ரீ. த்தேயிலர்,
இராசாங்க விதிதரின வேலையார்ப்பவா.

LAND SALES IN THE PROVINCE OF UVA.

IT is hereby notified for general information that lots 2,260, 8,843, and X 53, advertised for sale in the Province of Uva in the *Gazette* of July 31, 1896, have been withdrawn from sale.

Colonial Secretary's Office,
August 29, 1896.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 237 P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 23, 1896.

ON Tuesday, October 13, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 636.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2255	Obodaella	A. C. Fraser for J. H. Carson	Crown	Patana	60 1 0

The land lies between Kahagalla and Gonamotava estates.

Upset price,—Rs. 20 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 237, P. OF U.

වෂී 1896 ක්වූ අගෝස්තු මස 23 වෙනි දින කොළඹ
මහසෙනුකාරීස්ථානයේ සේවයේ කන්තෝරුවේදී.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1896 ක්වූ මක්කෝබර් මස 13 වෙනි දිනවූ අගහරුවාදා දවල් දෙදහට බදුළු කවිවේදියෙකු වෙතදේසිකර විකුණනට සෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදුළු පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල්ලක්.

සිතියම 636. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
2255	බිබොඩඇල්ල	ජේ. එච්. කාර්සන් මහත්මයා වෙනුවට ඒ. සී. ප්‍රෙසර් මහත්මයා	පහත	60 1 0

මෙම ඉඩම කහගල සහ ගෝභාමොටාව යන වතු දෙකට අතරේ පිහිටා තිබේ.

අක්කරයක් රූපියල් 20 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාජ්‍යානුකූලව, විකුණුම් ගැණ තොරතුරු උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ සේවයේ දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. පී. වෙලර්,
වැඩබලන මහසෙනුකාරීස් වම්භ.

1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම :—මාතලේ උපඵ්ජන්කරුන්ගේ සේවයේ බලලාවට අයිති හරිස ඉඩම දියුණුකිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිස “වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරනිවෙන පංචාර්චුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වත්වගන්සේගෙන් නිසිආකාර මට අණලාඛි තිබේ, ඒ ඉඩම නම :—

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	අ. රු. ප.
H 797	බ්‍රාහ්මනආලයා වත්ත	නනකොල වත්ත	සේනානායකරුවන්ගේ	0 1 30

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 ක්වු ඔක්තෝම්බර් මස 19 වෙනි දින පස්වරු එකේ කනිසමට මාතලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඔහුලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුලා මෙයින් දැනගත යුතුයි.

වම් 1896 ක්වු අගෝස්තු මස 26 වෙනි දින මාතලේ කවිචේරියේදීය. ආර්. ඇම්. බරෝස්, ආණ්ඩුවේ උපඵ්ජන්ත වම්හ.

1876 ම (බ්‍ර) - තු 3 ම ඉලසකසඳුනු 7 ම පිරිවිණ පිරකාරම මාතලේනා නමැති ඉසෙණුතනු රාජ්‍යවාර්තනිආරුක ම කාණ්ඩිආරු තවතරු ඉසෙණුම පඬුරුකරු තේවෙක මු වෙණ්ආයතන පිණෙණ් සොල පවරිම කාණ්ඩිය, අං. තාවතු :—

තුණ්ඩ	ප්‍රාමපදත්ත ඉලසක 4,692.	ආර්ථිසි—ඉආආරුක.	විසාලම.
H 797	ප්‍රාමපදත්ත ඉලසක 4,692.	ආර්ථිසි—ඉආආරුක.	විසාලම.

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

1896 ම (බ්‍ර) - තු 3 ම ඉලසකසඳුනු 7 ම පිරිවිණ පිරකාරම මාතලේනා නමැති ඉසෙණුතනු රාජ්‍යවාර්තනිආරුක ම කාණ්ඩිආරු තවතරු ඉසෙණුම පඬුරුකරු තේවෙක මු වෙණ්ආයතන පිණෙණ් සොල පවරිම කාණ්ඩිය, අං. තාවතු :—

1896 ම (බ්‍ර) ආවණ්ඩි 26 ට් තේනි. ආර්. ඇම්. බරෝස්, ආණ්ඩුවේ උපඵ්ජන්ත වම්හ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for improvements to the Moragoda-ela flood-outlet, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
O 492	Gangaramapansalawatta	Cocconut garden	Priest of the Gangarama Pansala	A. R. P. 0 0 4.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me, at the Galle Kachcheri, on September 28, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri, September 2, 1896. E. ELLIOTT, Government Agent.

1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම :—මොරගොඩ ආල ජිසුණු කිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිස “වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරනිවෙන පංචාර්චුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වත්වගන්සේගෙන් නිසිආකාර මට අණලාඛි තිබේ, ඒ ඉඩම නම :—

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	අ. රු. ප.
O 492	ගාගාරම පන්සල වත්ත	පොල්	ගාගාරම පන්සලේ උන්නාන්සේ	0 0 4.50

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1896 ක්වු සැප්තැම්බර් මස 28 වෙනි දින දවල් දෙලක කනිසමට මාතලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඔහුලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුලා මෙයින් දැනගත යුතුයි.

වම් 1896 ක්වු සැප්තැම්බර් මස 2 වෙනි දින මාතලේ කවිචේරියේදීය. ආර්. එලියට්, ආණ්ඩුවේ ඵ්ජන්ත වම්හ.

1876 ம் (நடு)-த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மொறகொட எலையை துப் பரவுபண்ணுமபடி எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பினனாச்சொல்லப்படும காணியை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 4,704. குறிச்சி—நாலுகடவத்தையச்சோந்த காலுபியதயில். விசாலம்.
 துண்டு. காணியினது பெயர். விவரம். உருத்தாயின பெயர். ஏ. நூ. ப.
 O 492 கங்கவீரம்பனசலவத்த தென்னந்தோட்டம் கங்கவீரம்பனசலை உன்னாச 0 0 4:50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரராமுலமாய் 1896 ம் (நடு) பிரட்டாசிமாசம் 28 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு காலி கச்சேரியில் எனமுன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாகித்யம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி, ஈ. எலியட்,
 1896 ம் (நடு) பிரட்டாசிமன் 2 ந் உ. அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for erecting a latrine, to wit :—

Preliminary plan 4,706. Village—China Garden, Galle Gravets. Extent.
 Lot. Name of Land. Description. Name of Claimant. A. R. P.
 T 492 Kekerrybokewatta Coconut garden S. P. K. R. Karuppen Chetty 0 0 14

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Galle Kachcheri on September 28, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri, E. ELLIOTT,
 September 2, 1896. Government Agent.

1876 ன்நடு துத்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மொறகொட எலையை துப் பரவுபண்ணுமபடி எனனும் பகிரங்கதேவைக்கு வேண்டியதான பினனாச்சொல்லப்படும காணியை, அஃதாவது :—

சிகிசல் 4,706. ம—வினகொரடுவெ. மகவ.
 மொ. ஓவமே மல. ஈன்டி. ஈதினிகல் கிவ்வா. ஈ. ரு. ச.
 T 492 காகிரியலொகன்னை மவன் மொல் ஈன். பி. கன். ஈர். கர்சன்வெலிசி 0 0 14

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரராமுலமாய் 1896 ம் (நடு) பிரட்டாசிமாசம் 28 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு காலி கச்சேரியில் எனமுன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாகித்யம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி, ஈ. எலியட்,
 1896 ம் (நடு) பிரட்டாசிமன் 2 ந் உ. அரசாட்சி ஏசண்டு.

1876 ம் (நடு)-த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் ஒரு கக்கசு கட்டும்படி எனனும் பகிரங்க தேவைக்கு வேண்டியதான பினனாச்சொல்லப்படும காணியை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 4,706. குறிச்சி—காலி கடவத்தையச்சோந்த கசனகாடனில. விசாலம்.
 துண்டு காணியினது பெயர். விவரம். உரித்தாளியின பெயர். ஏ. நூ. பெ.
 T 492 கக்கெரிபொக்குவத்த தென்னம தோட்டம் எஸ். பி. கே. ஆர். கருப்பன் செட்டி 0 0 14

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரராமுலமாய் 1896 ம் (நடு) பிரட்டாசிமாசம் 28 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு காலி கச்சேரியில் எனமுன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாகித்யம் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி, ஈ. எலியட்,
 1896 ம் (நடு) பிரட்டாசிமன் 2 ந் உ. அரசாட்சி ஏசண்டு.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Friday, September 11, 1896, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from October 1, 1896, to June 30, 1897, and Toll Rents from October 1 to December 31, 1896, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1896.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Kalutara and Negombo.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu, Dandugama, Kotugoda, Grandpass, Bambahapitiya.

Canals.—Kalutara, Lock-gate at St. Sebastian, Hendala, Kittampahuwa, Negombo.

Ferries.—Hanwella, Kitulgahawatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal, Digala, Henamulla.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Pamanakada to Horana, Hanwella to Nambapana, Negombo to Dunagaha, Selathandiya to Alutpola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Kotte to Kaduwela, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Bandaragama to Wasakaduwa, Alutgama to Radawana, Colombo to Kesbewa, Colombo to Avisawella, Colombo to Galle between 14th and 15th mileposts, Minuwangoda to Kotadeniyawa, Kotadeniyawa to Mirigama, Colombo to Kandy between 21st and 23rd mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Giriulla between 16th and 18th mileposts.

The Kachcheri, Colombo, August 31, 1896.

A. R. DAWSON, Government Agent.

විෂි 1896 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් විෂි 1897 ක්වූ ජූනි මස 30 වෙනි දින දක්වා බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් අරක්කු රේන්දයක් සහ විෂි 1896 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දයක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් විෂි 1896 ක්වූ අගෝස්තු මාසේ මාසවූදල විෂි 1896 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවීමෙන් මුහුණගේ අලුතේට වෙනුව එකී රේන්ද විෂි 1896 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දිනදීද දවල් දෙකේ සහිතව කොළඹ කවිචේරියේදී නැවත විකුණනව මෙහි දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට මිනැස.

මහමුවේ සහ කඵතර අරක්කු රේන්ද.

කොටුගොඩද, ඇඹුල්ගමද, ආභිෂම්බලමේද, දඹුගමද, තෝප්පුවේද, සිතාවකද, හිරිඋල්ලේද, වික්ටෝරියා පාලමේ සහ බම්බලපිටියේත් පාලම් රේන්ද.

මහමුවේද, හැදලද, කඵතරද, සත්තබස්සියමේ සහ කින්නපහුවේත් පාලම් රේන්ද.

ගේනේමුවේද, මෝදරද, දිගලද, ගන්වැල්ලේද, කිතුල්ගමවත්තේද, පුගොඩද, සිදුවේද, අඟුරුවාකොවේද, කැපු ඇලේ සහ මුතුමාහියේත් කොටුපල් රේන්ද.

ඊශ්වරේ සිට හෙතරත්ගොඩවද, පස්සාලේ සිට ගන්වැල්ලවද, මිරිගානේ සිට මත්තේගොඩවද, කැලනියේ සිට හෙතරත්ගොඩවද, පාමන්කඩ සිට හොරනවද, ගන්වැල්ලේ සිට නඹාපානවද, මහමුවේ සිට දුනානකවද, මුහුණගොඩ සිට කොටදෙකියාවවද, සෙල්ලන්ත කන්දියේ සිට අඵතාපොලවද, වේසන්ගොඩ සිට අත්

තනගල්ලවද, පස්සාලේ සිට හිරිඋල්ලවද, කෝවිචේ සිට කඩුවෙලවද, පානදරේ සිට නඹාපානවද, මහමුවේ සිට හිරිඋල්ලව යන පාරේ හැතැක්ම 4රේ සහ 6රේද, 8වේ සහ 9රේ කනු අතරේද, කොළඹ සිට නුවරට යන පාරේ හැතැක්ම 10රේ සහ 12රේ කනු අතරේද, 21රේ සහ 23රේ කනු අතරේද, බත්තරගම සිට වස්කඩුවවද, අඵත්තම සිට රදවානවද, කොළඹ සිට කැස්බෑවවද, කොළඹ සිට අඵස්සාමේල්ලවද, කොටදෙකියාවේ සිට මිරිගාමද, කොළඹ සිට ගාල්ලට යන පාරේ හැතැක්ම 14රේ සහ 15වේ කනු අතරේද, 29රේ සහ 30රේ කනු අතරේද, මහමුවේ සිට හිරිඋල්ලට යන පාරේ හැතැක්ම 16රේ සහ 18වේ කනු අතරේද, යන පාරේ තිබෙන රේන්ද.

ඒ. ආර්. ඩෝසන්, ආණ්ඩුවේ ඒජන්ත බම්බ.

විෂි 1896 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ කවිචේරියේදී.

NOTICE is hereby given that on Wednesday, October 21, 1896, at 1 o'clock P.M., the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Chilaw Kachcheri:—

Ferry Tolls.

- 1. Battulu-oya.
2. Bandirippuwa.
3. Lunuwila.

Bridge Tolls.

- 1. Deduru-oya and the connected ferry toll at Mutwal.
2. Tunmodara and its branch station at Muddarawala.
3. Gin-oya at Nainamadama.

Canal Tolls.

- 1. Munatupirivu.
2. Natandiya.

Road Tolls.

Toll on the road from Giriulla to Dankotuwa at Etiyawa, and its branch station at Singakkuliya.

The purchaser will be required to deposit one-tenth of the purchase amount in cash on the day of sale, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining title deeds of property tendered by him as security, and drawing and settling the security bond, and the expenses of appraising the properties and registering the securities.

H. WACE, Acting Government Agent.

Kurunegala Kachcheri, September 1, 1896.

විෂි 1897 ක්වූ ජනවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වන භලාවක දිස්ත්‍රික්කවේ කොටුපල් රේන්ද විෂි 1896 ක්වූ ඔක්තෝබර් මස 21 වෙනි දිනදී දවල් 1ව නැවත කවිචේරියේදී විකුණන්නට යෙදෙනවා ඇත.

කොටුපල් රේන්ද.

- 1. බත්තරගම.
2. බත්තිරිප්පුව.
3. එනුවිල.

the Colombo-Kandy road, within 200 yards of the bridge over the Kuda-oya.

2. Toll at Mawanella near the 56th milepost Colombo-Kandy road, within 200 yards of the bridge (together with the branch toll at Kadigamuwa between the 3rd and 4th mileposts on the Rambukkana-Dolosbage road).

3. Toll at Yattatawala near the ¼ milepost, within 200 yards of the bridge over Maha-oya on the Polgahawela-Kegalla road.

4. Toll at Karawanella bridge, near the 38th milepost, within 200 yards of the northern end of the bridge over the Kelani-ganga on the road from Avisawella to Yatiyantota and Ruwanwella.

5. Toll at Bibili-oya between the 52nd and 53rd mileposts, within 200 yards of the bridge on the Yatiyantota-Gingathena road.

6. Tolls at and near Ruwanwella, viz:—

(1) Toll within one mile of the bridge over the Gurugoda-oya at Ruwanwella.

(2) At the ferry over the Kelani-ganga at Ruwanwella.

(3) At the ferry over the Gurugoda-oya at Anguruwella near Ruwanwella.

(4) At the paved ford over the Ritigaha-oya near Ruwanwella. (Payment at one toll to clear all four.)

7. Toll at Arandera ferry between 4th and 5th mileposts, within 200 yards of the ferry across the Gurugoda-oya on the road from Ballapana to Ritigaha-oya.

Roads.

8. Toll on the road Rambukkana-Dolosbage at Gewilipitiya near the 16th milepost.

9. Toll on the road Kegalla-Bulatkohupitiya at Hettimulla.

10. Toll on the road Warakapola-Ruwanwella at Mayinoluwa.

11. Toll on the road Colombo-Kandy at the 45½ milepost at Ambanpitiya to the west of the Public Works Department store.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Ratnapura Kachcheri,
August 29, 1896.

W. E. DAVIDSON,
Acting Government Agent.

විෂි 1897 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි සහන සඳහන්වන සබරගමු දිසාවේ නොටුපල් පාලම් රේඛු පහක දක්වන කොන්දේසිවලට යටත්ව විෂි 1896 ක්වු සැප්තැම්බර් මස 12 වෙනි සැනිදින පස්වරු එකට පටන් ගෙන රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිඛ වෙන්දේසිකර විකුණනට යෙදෙන ඛව මෙයින් දැනුම්දෙමි.

කැගල්ලේ දිස්ත්‍රික්කේ.

1. කුඩාමිගේ පාලමේ සිට ජර 200කක් ඇතුලත, කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 36½ කනු වට නුදුරු අමේපුස්සේ පාලම් රේඛුදෙස.

2. මාවනැල්ලේ පාලමේ සිට ජර 200කක් ඇතුලත කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 56 කනු වට නුදුරු මාවනැල්ලේ පාලම් රේඛුදෙස සහ රඹුක්කන සිට දෙලොස්බාගසට යන පාරේ හැකැක්ම 3 සහ 4.෧෮ කනු අතරේ තිබෙන කඩනමුණේ රේඛුදෙස.

3. පොල්ගහවෙල සිට කැගල්ලට යන පාරේ මහ මිගේ පාලමේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම ¼ කනුවට නුදුරු යටතාවල පාලම් රේඛුදෙස.

4. අවිස්සාවේලේ සිට යටිතැන්කොටට යන රුවන් වැල්ලට යන පාරේ කැලනි ගඟේ පාලමේ උතුරු කොනේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම 38 කනු වට නුදුරු කරවනැල්ලේ පාලම් රේඛුදෙස.

5. යටිතැන්කොට හිට හිනිගත් ගේකට යන පාරේ පාලමේ සිට ජර 200ක් ඇතුලත හැකැක්ම 52 සහ 53 කනු අතරේ බිබිලිමිගේ පාලම් රේඛුදෙස.

රුවන්වැල්ල සහ ඊට නුදුරුව තිබෙන රේඛුපලවල්.

1. රුවන්වැල්ලේ ගුරුගොඩමිගේ පාලමට හැකැක්මක් ඇතුලත තිබෙන ගුරුගොඩමිගේ පාලම් රේඛුදෙස.

2. රුවන්වැල්ලේ කැලනිගඟේ තොටුපල් රේඛුදෙස.

3. රුවන්වැල්ලට නුදුරුව අගුරුවැල්ලේ ගුරුගොඩමිගේ තොටුපල් රේඛුදෙස.

4. රුවන්වැල්ලට නුදුරුව ඊටිගහමිගේ ගල් අල්ලා තිබෙන තොටුපල් රේඛුදෙස. මෙයත් එක රේඛුදෙස පලකදී රේඛුදෙසයි ගෙව්වොත් ඒ දඬස තුලදී අත්කර රේඛුදෙසවල්වලට ගෙව්වොත් නිදහසය.

7. බල්ලාපාන හිට ඊටිගහමිගේ යන පාරේ ගුරුගොඩ මිගේ තොටුපල් සිට ජර 200ක් ඇතුලත හැකැක්ම 4 සහ 5 කනු අතරේ අරන්දර තොටුපල් රේඛුදෙස.

8. රඹුක්කන සිට දෙලොස්බාගසට යන පාරේ හැකැක්ම 16 කනුවට නුදුරු ගැවිලිපිටියේ පාරේ රේඛුදෙස.

9. කැගල්ලේ සිට මුලත්කොහුපිටියට යන පාරේ ගෙවිලිපිටියේ පාරේ රේඛුදෙස.

10. වරකාපොල සිට රුවන්වැල්ලට යන පාරේ මයිත්තොඵවේ පාරේ රේඛුදෙස.

11. කොළඹ සිට මහනුවරට යන පාරේ හැකැක්ම 45½ කනුවට සමීප ප්‍රසිඛකමාත්ත දෙපාර්තමේන්තුවේ ඉස්ටෝරුවට බස්නාගුරන් තිබෙන අඹන්පිටියේ පාරේ රේඛුදෙසයි.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගත්තාලද ගණනෙන් සියයට දහස බැගින් ගණනක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳගනිමි මිනිය. ගරුකර ආණ්ඩුකාර උතුරුතැන්වහන්සේගේ ඒත්තුගැනීම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඔහුකරන ඇප සම්පූර්ණිකර දෙන්නට නොයෙදුනේවිනම් ඉහතකී බැඳගනිමට යෙදුනු දහසෙන් එක දඩ්ඩුවෙකුට අල්ලා ගනිම යෙදේ.

ඇපට බදිනලද ඔප්පුවල පේන ඉඩම් ඇපට බැඳ දීමට මනාපව වියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියමක් හැකුම එම ඔප්පු බාරගනිම නොයෙදේ.

ඇපට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වෙන ඉඩම් අත්කීසි උකසකට ඇපේකට බැඳී නැති හැටියට ගම්බිම් ලියා සටහන්කරන රිජිස්ත්‍රාර්තැනගෙන් සහ තික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්නට මිනිය. එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ විසඳමෙන් ලබාගනිම මිනිය. ඉහත සඳහන්කල පාලම් රේඛුදෙවලට රේඛුදෙසයි අකකෙරීම ආණ්ඩුවේ ප්‍රකාශපත්‍රවල නියමකර තිබෙනනාමු සාන වලදීම අසකරණවා මිස වෙන මොහොම සානසකදී වත් අසකරන්නට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තරුන්තාත්සේ ගෙන් දැනගනිම පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගනිම ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

ඩබ්ලිවු. ජී. බේවිනිසන්,
වැඩබලන ඒජන්තරුන්තාත්සේ.

විෂි 1896 ක්වු අගෝස්තු මස 29 වෙනි දින රත්නපුරේ කවිචේරියේදී.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,496, W. P. Colonial Secretary's Office,
Colombo, September 2, 1896.
At noon on Tuesday, October 20, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,280. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
7734	Galabodagala	Millate	1 0 20

Preliminary plan 10,230. Situation—Gangaboda pattu of Siyane korale.

U 689	Hikgahawatta	Millate	1 0 4
T 689	Do.	do.	2 1 36

Preliminary plan 10,200. Situation—Gangaboda pattu of Siyane korale.

X 672	Nagahawatta or Punchikudumbia	Millate	0 0 37
-------	-------------------------------	---------	--------

Preliminary plan 10,156. Situation—Gangaboda pattu of Siyane korale.

U 660	Karugahadeniya	Millate	2 0 4
-------	----------------	---------	-------

Preliminary plan 10,234. Situation—Palle pattu of Salpiti korale.

Z 669	Diyaporagahawatta	Ereuwala	0 2 15
-------	-------------------	----------	--------

Upset price,—Rs. 10 per acre.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.
By His Excellency the Governor's command.
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,496, W. P. වෂී 1896 ක්වූ සැප්තැම්බර් මස 2 වෙනි දින කොළඹ මහසෙන කාරිස්ලන්තාන්සේගේ කන් කෝරුවේදීය.

වෂී 1896 ක්වූ සැප්තැම්බර් මස 2 වෙනි දින කොළඹ මහසෙන කාරිස්ලන්තාන්සේගේ කන් කෝරුවේදීය.

වෂී 1896 ක්වූ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර යට වෂී 1896 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි දිනවූ අඟ හරුවාදු දවාලට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 10,280.

පිහිටා තිබෙන්නේ—ගහබොඩපත්තුවේ සිනාකෝරලේ.

කො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
7734	ගලබොඩගල	මිල්ලතෙ	1 0 20

සිතියම 10,230.

U 689	හික්ගහවත්ත	මිල්ලතෙ	1 0 4
T 689	එම	එම	2 1 36

සිතියම 10,200.

X 672	නාගහවත්ත නොහොත් පුත්ති කුච්චිය	මිල්ලතෙ	0 0 37
-------	--------------------------------	---------	--------

සිතියම 10,156.

U 660	කරගහදෙණිය	මිල්ලතෙ	2 0 4
-------	-----------	---------	-------

සිතියම 10,234.

පිහිටා තිබෙන්නේ—පල්ලේපත්තුවේ සල්පිටි කෝරලේ.

Z 669	දියපොරගහවත්ත	ඇරුවිල	0 2 15
-------	--------------	--------	--------

අක්කරයක් මිලකර තිබෙන්නේ රු. 10 ක බැගින්.
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන් රුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.
ආණ්ඩුකාර උතුමානන්වනසේගේ ආඥාවලස,
ඩබ්ල්යු. පී. ටේලර්,
වැඩබලන මහසෙන කාරිස් වම්භ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

Continued from page 917.

NOTICE is hereby given that the lots 11,235, 11,236, 11, 238, 11,241, 11,242, 11,245, 11,246, 11,247, 11,255, 11,256, 11,258, and 11,259, advertised for sale at the Matara Kachcheri on September 23, 1896, and following days, are, only for settlement and not for general sale.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

LAND SALES IN THE PROVINCE OF UVA.

Continued from page 920

No. 238, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1896.

ON Tuesday, October 20, 1896, at noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Buttala Division of the Badulla District of the Province of Uva.
Preliminary plan 544. Village—Mupane.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 60	The Eastern Produce and Estates Company	Ganethy Kirihamy Kiriwanthe	Garden and house	4 2 11
A 61	Do.	Mupane vihare	Garden	1 0 5
B 61	Do.	Mupane and Maragala vihare	Paddy field	2 0 15
D 61	Do.	Ratnayaka	Garden and house	4 0 19
E 61	Do.	Baronchi Appuhamy	Uncultivated chena	0 2 17

Lots Y 60, A 61, B 61, D 61, are for settlement.
Lot E 61 for sale, at Rs. 25 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 238, P. OF U.

වමී 1896 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙක්කුනාරිස්උන්කාන්තේස්සේ කන්තෝරුවේදීය.

උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋන්කාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වූ මක්කෝබර් මස 20 වෙනි දිනවූ අගහදෑවාද දවල් 1 ව බදු එකවරින්දීම වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදු එ පලාතේ වූත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.
පිහියම 544. ගම—මුල්පතේ.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
Y 60	ජේටර්න්ප්‍රොඩ්ස් සහ වතු සමාගම	ගන්ඇති කිරිහාමි	වත්ත සහ ගේ	4 2 11
A 61	එම	මුල්පතේ විහාරය	වත්ත	1 0 5
B 61	එම	එම සහ බරගල විහාරය	කුඹුර	2 0 15
D 61	එම	රත්නායක	වත්ත සහ ගේ	4 0 19
E 61	එම	බාරොන්චි අප්පුහාමි	වැඩ බොකල හේන	0 2 17

කැබලි Y 60, A 61, B 61, D 61, නිරවුල් කර දීම පිනිසද, E 61 විකිනීමටද ප්‍රසිධකර තිබේ.
අක්කරයක් රුපියල් 25 ගනනේ විකුණනව යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්උන්කාන්තේස්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ උඩ දිසාවේ ඒජන්තඋන්කාන්තේස්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවමකන්තේස්සේ ආඥාවලස,
ඩබ්ල්සු. ටී. ලේලර්,
වැඩබලන මහසෙක්කුනාරිස් වමිහ.

No. 239, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1896.

ON Tuesday, October 20, 1896, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the term authorized by Government.

An allotment of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1866	Muppene	The Eastern Produce and Estates Company	Crown	Forest	88 2 0

Upset price,—Rs. 25 per acre.

N.B.—The land lies to the south of Moneratenna estate and west of Kumaradola estate.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 239, P. OF U.

වර්ෂ 1896 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙක්‍රෙටාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

උද්දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි දින වූ අගතරුවාදා දවල් එකට බදුළු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ලෙස දැනුම් දෙනු ලැබේ.

උද්දිසාවේ බදුළු පලාතේ මුත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

පිහිටම 544. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත.
1866	මුල්පතේ	රිස්ටර්න් ප්‍රොඩුසස් සහ වතු සමාගම	කැලේ	88 2 0

සැලකිය යුත්තක්:—මොරතැන්නේ වත්තෙන් දකුණටද, කුමාරදෙල වත්තෙන් බස්නාහිරටද මෙම ඉඩම පිහිටා තිබේ.

අක්කරයක් රූපියල් 25 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් කැනගෙන්ද, විකුනුම් ගැණ හොරතුරු උද්දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත කැනගෙන්ද දැනගත යුතුයි.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. ඩෙල්ටර්,
 වැඩබලන මහසෙක්‍රෙටාරිස් වර්ග.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 242, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, September 2, 1896.

ON Wednesday, October 28, 1896, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 191. Three Korales, Panawal korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
4451	Kirigalahena	Crown	Forest (for sale)	11 0 0

Preliminary plan 119. Atulugam korale.
 Situation—Aludeniya.

2525	Heraliwattahena and seven others	R. M. Dawkin	Liberian coffee (for settlement and certificate of quiet possession)	89 0 0
2526½	Kahabatahena	do.	do.	32 1 35

Preliminary plan 529. Beligal korale, Kandupita pattuwa.
 Situation—Puspone.

1375	Porapolgahahena, Ambagahamulatennehena, &c.	Crown	Chena (for sale)	16 3 37
1375¼	Do.	Jotihami	Chena (for settlement and certificate of quiet possession)	4 0 0

Preliminary plan 596. Gandolaha pattuwa.
 Situation—Nawagomuwa.

1787 E 74	Kandanemukalana Watuhenmullepahaladeni- yepillewa	Crown	Forest (for sale)	5 0 0
F 74	Ihalapansalewatta	H. Balahami and another Medankara Unnanse	Chena (for settlement and certificate of quiet possession) Old garden (for settlement and certificate of quiet possession)	0 0 12 0 3 0

Preliminary plan 197.
 Situation—Walagama.

396	Kongahamulahena	Crown	Chena (for sale)	1 3 10
-----	-----------------	-------	------------------	--------

Preliminary plan 285.—Paranakuru korale, Tumpalata pattu.
 Situation—Nikapitiya.

605	Petangalahena	P. Kiri Banda and others	Low jungle (for settlement and certificate of quiet possession)	3 2 37
-----	---------------	--------------------------	---	--------

Lot.	Name of Laed.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
5621	Morawiladeniyehena	Crown	Preliminary plan 8,178. Situation—Miyanalpalawa.	Chena (for sale)	6	0 19
			Preliminary plan 550. Situation—Telleke.			
L 69	Ganwedipelekumbura	T. K. Belinda and others	Preliminary plan 565.—Mawata pattuwa. Situation—Ekiriyaagala.	Field (for settlement)	0	1 33
1514	Oruwaketuhena	T. A. Appuhami and others	Forest (for sale)	8	0 28	
1515	Oruwaketuwahena	do.	do.	0	1 13	
1516	Oruwaketuwadeniyakumbura	T. A. Appuhami	Field (for sale)	0	0 29	
1517	Oruwaketudeniyakanata	do.	Threshing floor (for settlement)	0	0 3	
1518	Oruwaketudeniyaowita	Appuhami and others	Owita (for settlement)	0	0 8	
105	Kendagollehena	W. M. Kiri Banda and others	Preliminary plan 51. Situation—Ambawala.	Chena (for sale)	1	2 7
			do.			
			do.			
			do.			
106	Walikukuldeniyehena	do.	do.	1	3 7	
107	Ambagahadeniyahena	do.	do.	5	3 38	
108	Ambawalilewattehena	do.	do.	6	3 33	
525	Ehelagalehena	Crown	Preliminary plan 251.—Galboda korale, Egodapota pattuwa. Situation—Galatara.	do.	17	0 10
			do.			
529	do.	do.	do.	39	2 0	
5171	Kumbalangetennehena	G. Mudiyanse	Preliminary plan 7,974.—Galboda korale, Egodapota pattuwa. Situation—Kappagoda.	Chena (for sale or settlement)	1	0 27
			Preliminary plan 8,019.—Galboda korale, Egodapota pattuwa. Situation—Diwela.			
5295½	Pitakandedorowwehena	J. Kira and others	Preliminary plan 107.—Galboda korale, Egodapota pattuwa. Situation—Asmadale.	Chena (for settlement)	7	1 22
189	Hampilanagahahena	M. A. Dingiri Appuhami and another	Preliminary plan 7,481.—Galboda pattuwa. Situation—Kadigomuwa.	Forest (for sale)	8	0 0*
			Preliminary plan 454.—Kinigoda korale, Walgam pattuwa. Situation—Kudagama.			
3304	Kahakolalandehena	Crown	Preliminary plan 300.—Kinigoda korale, Walgam pattuwa.	Chena (for sale)	2	2 20
1166	Kapuhenena	Crown	Preliminary plan 454.—Kinigoda korale, Walgam pattuwa. Situation—Dombemada.	Chena (for sale)	2	0 7
			Preliminary plan 300.—Kinigoda korale, Walgam pattuwa.			
618	Mederihena	Crown	Chena (for sale)	3	1 0	
619	Do.	do.	do.	1	1 37	
620	Do.	do.	do.	1	2 29	
5712	Miriswelgollamukalana	Crown	Preliminary plan 5,360.—Deyaladahamuna pattuwa. Situation—Andiramada.	Forest (for sale)	5	3 18
			do.			

* Value of timber, Rs. 10.

Upset price,—Rs. 50 per acre for lot 4,451 ; Rs. 40 per acre for lots 1,375, 1,516 ; Rs. 20 per acre for lots 1,787, 5,712 ; Rs. 10 per acre for lots 396, 5,621, 1,514, 1,515, 105, 106, 107, 108, 525, 529, 5,171, 189, 3,304, 1,166, 618, 619, and 620.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR.
Acting Colonial Secretary.

No. 242, P. OF S.

වර්ෂ 1896 ක්වූ සැල්කුම්බර් මස 2 වෙනි දින කොළඹ මහසෙනසුරාජ්ජයන්තරයේ කන්දෝරුවේදීය.

බරගලු දිසාවේ කැගල්ලේ දිස්ත්‍රික්කුවේ උපරිජනකඋත්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ කිසිදු වල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ මක්දෝම්බු මස 28 වෙනි දිනවූ බදුද සවස එකට කැගල්ලේ කවරේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් බේරන්නට යෙදෙනවා ඇත.

බරගලු දිසාවේ කැගල්ල පලාතේ කොට්ඨාසයේ පිහිටාතිබෙන විමකැබෙලි 32යි.

නො.	සිතියම	කෝරලයේ පනවල්කෝරලේ.	කිබෙන ස්ථානය—	මහත.
4451	සිරිගලගේන	ආණ්ඩුව	මුකලාන (විකිනිමට)	11 0 0
2525	තෙරලිවත්තේ හේන සහ තවත් හේන	ආර්. ඇම්. ඩෝකින්	රටකෝපි (බේරීමට සහ නිරවුල් ඔස්සුවක් දීමට)	89 0 0
2526½	කහබට්ටේගේන	එම	එම	32 1 35

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අකුම.	මගය. අ. රු. ස.
1375	සිතියම 529. බෙලිගල්කෝරලේ කඳුපිටපත්තුවේ. තිබෙන ස්ථානය—පුස්පතේ. පොරපොල්ගල හේන අඹගහ මුල තැන්තේ හේන සහ තවත්	ආණ්ඩුව කේන්ද්‍රාගාර	හේන (විකිනීමට) හේන (බේරීමට සහ නිරවුල් ඔප්පුවක් දීමට)	16 3 37 4 0 0
1375½	එම	ආණ්ඩුව කේන්ද්‍රාගාර	හේන (බේරීමට සහ නිරවුල් ඔප්පුවක් දීමට)	4 0 0
1787 E 74	සිතියම 596. ගත්දෙලපත්තුවේ. තිබෙන ස්ථානය—තවගොමුව. කන්දනේමුකලාන වතුගෙන්මුල්ලේ පහලදෙනි යේ පිල්ලාව	ආණ්ඩුව	මුකලාන (විකිනීමට)	5 0 0
F 74	ඉහලපත්සලේ වත්ත	එච්. බාලගාමි සහ තවත්	හේන (බේරීමට සහ නිරවුල් ඔප්පුවක් දීමට)	0 0 12 0 3 0
396	සිතියම 197. තිබෙන ස්ථානය—වලගම. කෝන්ගහමුල හේන	ආණ්ඩුව	හේන (විකිනීමට)	1 3 10
605	සිතියම 285. පරනකුරුකෝරලේ තුම්පලානපත්තුවේ. තිබෙන ස්ථානය—නිකපිටිය. පෙනත්ගල හේන	පී. කිරිඳිවත්ත සහ තවත්	ලඳුකැලේ (බේරීමට සහ නිරවුල් ඔප්පුවක් දීමට)	3 2 37
5621	සිතියම 8,178. තිබෙන ස්ථානය—මියනපලාව. මොරවිලදෙනියේ හේන	ආණ්ඩුව	හේන (විකිනීමට)	6 0 19
L 69	ගත්වැදිපොලේ කුඹුර	සිතියම 550. ගෙල්ලේකේ. පී. කේ. බිලිඳු සහ තවත්	කුඹුර (බේරීමට)	0 1 33
1514 1515 1516 1517 1518	සිතියම 565. මාවතපත්තුවේ. තිබෙන ස්ථානය—ඇකිරියගල. ඹරුවකෙටුහේන ඹරුවකෙටුව හේන ඹරුවකෙටුවදෙනියේ කුඹුර ඹරුවකෙටුවදෙනියේ කමත ඹරුවකෙටුවදෙනිය ඔව්ට	පී. ඒ. අප්පුහාමි සහ තවත්	මුකලාන (විකිනීමට) එම කුඹුර එම කමත (බේරීමට) ඔව්ට එම	8 0 28 0 1 13 0 0 29 0 0 3 0 0 8
105	සිතියම 51. තිබෙන ස්ථානය—අඹවල. කැඳුගොල්ලේහේන	බිබිලිය. පී. ඇම්. කිරිඳිවත්ත සහ තවත්	හේන (විකිනීමට)	1 2 7
106	වලිකුකුල්දෙනියේ හේන	එම	එම	1 3 7
107	අඹගහදෙනියේ හේන	එම	එම	5 3 38
108	අඹවලිලාවත්තේ හේන	එම	එම	6 3 33
525 529	සිතියම 251. ගල්බොඩකෝරලේ එගොඩපත්තුවේ. තිබෙන ස්ථානය—ගල්අතර. ඇඟැලනලේ හේන	ආණ්ඩුව	හේන (විකිනීමට) එම	17 0 10 39 2 0
5171	සිතියම 7,974. තිබෙන ස්ථානය—කප්පාගොඩ. කුඹුල්අත්තේතැන්තේ හේන	පී. මුදියන්සේ	හේන (විකිනීමට හෝ බේරීමට)	1 0 27
5295½	සිතියම 8,019. තිබෙන ස්ථානය—දිවල. පිටකන්දේ දොරෙව්වේහේන	පී. කිරි සහ තවත්	හේන (බේරීමට)	7 1 22
189	සිතියම 107. තිබෙන ස්ථානය—අස්මවලේ. හම්පිලනගහ හේන	ඇම්. ඒ. ඩිනිතිරිඅප්පුහාමි සහ තවත්	මුකලාන (විකිනීමට)*	8 0 0
3304	සිතියම 7,481. ගල්බඩපත්තුවේ. තිබෙන ස්ථානය—කඩගොමුව. කහකොලලන්දේ හේන	ආණ්ඩුව	හේන (විකිනීමට)	2 2 20
1166	සිතියම 454. කිනිගඩකෝරලේ වල්ගමපත්තුවේ. තිබෙන ස්ථානය—කුඩගම. කපුහේන	ආණ්ඩුව	හේන එම	2 0 7
618 619 620	සිතියම 300. තිබෙන ස්ථානය—දොඹේමඩ. මෙදේරිහේන එම එම	ආණ්ඩුව	එම එම එම	3 1 0 1 1 37 1 2 29
5712	සිතියම 5,360. දෙසලදහමුනපත්තුවේ. තිබෙන ස්ථානය—අන්දිරමඩ. මිරිස්වැල්ගොල්ල මුකලාන	ආණ්ඩුව	මුකලාන (විකිනීමට)	5 3 18

* මෙම ඉඩමේ ලිවල වටිනාකම රු. 10යි.

මුලකර තිබෙන්නේ නොමිමර 4451 බිම්කවිටිය රූපියල් 50 බැගින්ය. නොමිමර 1375, 1516 බිම්කවිටි රූපියල් 40 බැගින්ය. නොමිමර 1787, 5712 බිම්කවිටි රූපියල් 20 බැගින්ය. නොමිමර 396, 5621, 1514, 1515, 105, 106, 107, 108, 525, 529, 5171, 189, 3304, 1166, 618, 619, සහ 620 බිම්කවිටි රූපියල් 10 බැගින්ය. මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිවේරිය දුදර්පිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් තමුන්ගේ උරුමවාසිකම් කියා සිටින්නට බිනැය. මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරාල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපද්විකරුන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
බිබිලිය. පී. වෙලර්,
වැඩබලන මහසෙක්‍රයාර්ස් වම්මා.

WHEREAS it appears to me that cattle disease exists in the villages of Mitalawwa Herakola, Illawatura, Sinhayapitiya, Hatugoda, Gampolawela, Kirinda, and Kahatapitiya, in Udapalata of the District of Kandy, I, Allanson Bailey, Government Agent of the Central Province, in accordance with the provisions of section 3 of Ordinance No. 9 of 1891, do hereby declare and proclaim that the said villages of Mitalawwa, Herakola, Illawatura, Sinhayapitiya, Hatugoda, Gampolawela, Kirinda, and Kahatapitiya, all of which are bounded on the east by Mahaweli-ganga, south by Gadadessekanda, and Ambuluwawa, on the west by Palambe, Ingurupolahinna, Getane-ela, Diggalpotta, road to Ambagamuwa, Galpotta-ela, and Mahaweli-ganga, and on the north by road to Ganhata and Kuragala, are infected areas.

This Proclamation shall take effect from the date thereof.

Given under my hand at Kandy, this 27th day of August, 1896.

ALLANSON BAILEY,
Government Agent.

WHEREAS it appears to me that cattle disease exists in the villages of Yatigammana, Kotaligoda and Menikdewela, in Yatinuwara, of the District of Kandy, I, Allanson Bailey, Government Agent of the

Central Province, in accordance with the provisions of section 3 of Ordinance No. 9 of 1891, do hereby declare and proclaim that the said villages of Yatigammana, Kotaligoda, and Menikdewela—all of which are bounded on the east by the limit of the village Doluwa, on the south by the limits of villages Deldeniya and Ratwewala, on the west and north by the limit of Tumpane division—are infected areas.

This proclamation shall take effect from the date thereof.

Given under my hand at Kandy, this 31st day of August, 1896.

ALLANSON BAILEY,
Government Agent.

WHEREAS it appears to me that cattle disease exists in the several villages of the Dambewinneapolis in Udukinda, Badulla District, I do hereby, in accordance with section 3 of Ordinance No. 9 of 1891, declare and proclaim that the villages in Dambewinneapolis above-named are infected areas.

FRED. BOWES,
for Government Agent.

Badulla Kachcheri,
August 28, 1896.